

**සමෘද්ධි සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීම**

**සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව**

**2016.0114** දින නිකුත්කල 1950 අංක දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය හා 2016.01.29 දිනැතිව නිකුත්කල 1952 අංක දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයට අනුව 2016.09.18 සහ 2017.04.01 දිනවල පැවැති තරඟ විභාගයේ සහ ඒ වෙනුවෙන් පැවති ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමෘද්ධි සංවර්ධන නිලධාරී III වන ශ්‍රේණියට තෝරාගත් අයගේ නාම ලේඛනය දිස්ත්‍රික් අනුව පහත දැක්වේ. අදාල පත්වීම් ප්‍රදානය ගරු සමාජ සවිබලගැන්වීම්, සුභසාධන සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය ගරු එස්.බී. දිසානායක අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් 2017.11.15 දින පෙ.ව. 10.00 ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී සිදු කෙරේ.

සමෘද්ධි සංවර්ධන නිලධාරී තෝරාගැනීමේ තරඟ විභාගය සඳහා 78525 ක ප්‍රමාණයක් පෙනී සිටි අතර, ඉන් සමත් වූවේ 9316 ක් පමණි. දිස්ත්‍රික්ක අනුව පවතින පුරප්පාඩු ගණන මත සිංහල / දෙමළ මාධ්‍යයෙන් 5578 ක් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන ලදී. එහි දී විභාගය හා සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත පහත නිලධාරීන් තෝරාගන්නා ලදී. 2009.02.20 දින නිකුත් කරල ලද අංක 1589/30 අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පල කරන ලද **ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රීති 77** අනුව “අදාල පරිදි ලිඛිත විභාගයකින් හා/හෝ වෘත්තීය පරීක්ෂණයකින් පසුව ලකුණු ලබා දෙනු ලබන සම්මුඛ පරීක්ෂණයක් පැවැත්විය යුතුය ඇත්නම්, අයදුම්කරුවන් ලිඛිත විභාගයේ දී හා/හෝ වෘත්තීය පරීක්ෂණයේ දී ලබාගත් ලකුණු සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ලබා නොදිය යුතු වන්නේ ය. කුමන හේතුවක් නිසාවත් ලිඛිත විභාගයක හා/හෝ වෘත්තීය පරීක්ෂණයක ප්‍රතිඵල පත් කිරීම් බලධරයා විසින් පත් කිරීම් පිළිබඳව අවසාන තීරණයක් ගන්නා තෙක්, ප්‍රසිද්ධ නොකළ යුතු වන්නේ ය එහි රහස්‍යභාවය උපරිම වශයෙන් රැකිය යුතු වන්නේ ය.” ඒ අනුව 2017.11.15 දින පත්වීම් ප්‍රදානයෙන් පසු විභාගයට පෙනී සිටි සියළුම විභාග අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ පුද්ගලික ලිපිනයන්ට එවීමට කටයුතු සලස්වා ඇත.

සමෘද්ධි සංවර්ධන නිලධාරී තනතුර සඳහා තෝරාගත් අය 2017.11.16 දින අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට වාර්තා කල යුතු අතර, ඉන්පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මඟින් සංවිධානය කරනු ලබන නායකත්ව පුහුණු වැඩසටහනට සහභාගිවිය යුතු වේ. ඊට අදාල උපදෙස් පත්‍රිකාව නාම ලේඛනයෙන් පසුව දක්වා ඇත.